



මාධ්‍ය නිවේදනය

2017 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.8 කින් වර්ධනය වී ඇත.

ජාතික ගිණුම් ඇස්තමේන්තු: පළමු කාර්තුව 2017

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

දු.ක. 94-11-2147071 ෆැක්ස්: 94-11-2877938 ඊමේල්: national.accounts@statistics.gov.lk

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත.

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියළි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපා ඇත.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, 2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.8 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2017 පළමු කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,161,770 කි. 2016 පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,082,544 ක් විය.


2017 පළමු කාර්තුවේ දී, ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 7.0 ක්, සියයට 30.8 ක්, සියයට 52.3 ක් සහ සියයට 9.9 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී අනෙකුත් අංශ අභිබවා කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.3 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම සේවා අංශයේ ආර්ථික කටයුතු වාර්තා කර ඇති වර්ධනය සියයට 3.5 කි. කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත්තේ සියයට 3.2 ක සෘණ වර්ධනයකි.

2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් “වන වගා සහ දැව”, “සත්ව නිෂ්පාදන”, “කුළුබඩු වගා කිරීම” සහ “කරදිය ධීවර කටයුතු” යන අංශ පිළිවෙලින් සියයට 9.3ක්, සියයට 6.9 ක්, සියයට 6.1 ක් සහ සියයට 5.8 ක් යනාදී වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2017 පළමු කාර්තුවේ දී වී හා පොල් වගාකරන ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා “වී වගා කිරීම” සහ “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” පිළිවෙලින් සියයට 53.1 ක සහ සියයට 10.2 ක සෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේම “රබර් වගා කිරීම” සහ “තේ වගා කිරීම” යන ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 17.2 ක් සහ සියයට 5.7ක් වශයෙන් සෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

2017 පළමු කාර්තුවේ දී “ඉදිකිරීම් කර්මාන්තය” සියයට 16.1 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේ ම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 17.9 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර “ජලය එක්රැස්කිරීම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම” සියයට 21.6 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත. ආර්ථිකයේ “නිමැවුම් කර්මාන්ත කටයුතු” අතුරින් “ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදනය” වාර්තා කර ඇත්තේ සියයට 0.3 ක සෘණ වර්ධනයකි. එහෙත් “ලෝහ නොවන අනෙකුත් ඛනිජ නිෂ්පාදනය”, “යන්ත්‍රසූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය” සහ “රෙදිපිළි, නිම් ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” යන දළ දේශීය නිෂ්පාදිතය සඳහා සැලකිය යුතු දායකත්වයන් සහිත නිමැවුම් කර්මාන්ත පිළිවෙලින් සියයට 19.5ක්, සියයට 18.2ක් සහ සියයට 0.6ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

සේවා අංශය 2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී සියයට 3.5ක වර්ධන වේගයක් ලබා කරගෙන ඇත. එහිදී “මූල්‍ය හා මූල්‍ය අතරමැදි සේවා කටයුතු”, “සේවා සේවා”, “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ “ප්‍රවාහන සේවා” යන සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 14.9 ක්, සියයට 11.1 ක්, සියයට 4.5 ක් සහ සියයට 3.1 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේම “අනෙකුත් පුද්ගලික සේවා කටයුතු” සියයට 2.0 ක වර්ධනයක් වාර්තා කර ඇත.

2017 පළමු කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.



ආචාර්ය ඒ.ජේ. සතරසිංහ
අධ්‍යක්ෂ ජනරාල්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව